

ශීර්ෂය 019 - පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 019 - පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 14 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 ජුනි 11 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
ජංගම නොවන වත්කම් තුළ ඇතුළත් මෝටර් වාහන වටිනාකම රු.239,550,000 ක් ලෙස තක්සේරු කර තිබුණද ඒ අනුව සිගාස් වත්කම් ලේඛනය යාවත්කාලීන නොවීම හේතුවෙන් මූල්‍ය තත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් වටිනාකම රු.54,731,300 කින් අඩුවෙන් දක්වා තිබුණි.	මෝටර් වාහන වල තක්සේරු යාවත්කාලීන වටිනාකම් මූල්‍ය කරන ලද වටිනාකම් සිගාස් ප්‍රකාශනවල දැක්විය යුතුය. වත්කම් ලේඛනයේ යාවත්කාලීන කිරීම සඳහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදු කරන බව දක්වා ඇත.	

2. වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට
- (ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 වියදම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව ඇස්තමේන්තු සම්පාදනය කර තිබෙන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විශේෂයෙන් වගබලා ගත වුවත්, සමාලෝචිත වර්ෂයේ වැය විෂය අංක 019-1-1-0-1202-10 යටතේ වෙනත් කටයුතු සඳහා ඉන්ධන වෙනුවෙන් සලසා තිබුණු රු.600,000 ක් වූ මුළු ප්‍රතිපාදනයම ඉතිරිව තිබුණු අතර තවත් පුනරාවර්තන වැය විෂයයන් 05 ක් සඳහා සලසා තිබුණු එකතුව රු.11,000,000 ක ශුද්ධ ප්‍රතිපාදන වලින් රු.5,760,598 ක් හෙවත් සියයට 22 සිට සියයට 92 දක්වා සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි වී තිබුණි.	ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වක්‍රලේඛ ප්‍රකාරව වියදම් සීමා කිරීම, මැතිවරණ දෙකක් පැවැත්වීම හේතුවෙන් සිදු වූ තනතුරු අහෝසි වීම මත කාර්ය මණ්ඩල අඩු කිරීම, ඇස්තමේන්තු සකස් කරන අවස්ථාවේ සිටින ලද නිලධාරීන් ස්ථාන මාරු වී යාම සහ 2024 වර්ෂය තුලදී එම පුරප්පාඩු සම්පූර්ණ වීම ප්‍රමාද වීම මත මෙම ප්‍රතිපාදන ඉතිරි වූ බව දන්වා ඇත.	යොමුගත මුදල් රෙගුලාසි ප්‍රකාරව වියදම් ඇස්තමේන්තු නිවැරදිව සකස් කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ වැය විෂයය අංක 019-1-1-0-2106 යටතේ මෘදුකාංග සංවර්ධනය සඳහා සලසා තිබුණු රු.2,000,000 ක ශුද්ධ ප්‍රතිපාදනය සම්පූර්ණයෙන් මද තවත් ප්‍රාග්ධන වැය විෂයයන් 02ක් සඳහා සලසා තිබුණු එකතුව රු.2,500,000 ක ප්‍රතිපාදනයෙන් රු.1,238,955ක් හෙවත් පිළිවෙලින් සියයට 36 ක් හා සියයට 59 ක් ඉතිරි වී තිබුණි.	මෘදුකාංග සංවර්ධනය සඳහා වූ ප්‍රතිපාදන මගින් පද්ධති සංවර්ධනය කිරීමට අදහස් කර තිබුණද මැතිවරණ වලින් පසු ඇතිවන අලුත් තත්ත්වයට ගැලපේද යන්න නිශ්චිතවම කිව නොහැකි බැවින් එයද සිදු නොකිරීමට තීරණය කරන ලද බව දන්වා ඇත.	වියදම් ඇස්තමේන්තු නිවැරදිව සකස් කළ යුතුය.
(ඇ) පරිපූරක ඇස්තමේන්තු මගින් වැය විෂය අංක 019-1-1-0-1003 යටතේ වෙනත් දීමනා සඳහා ලබාගත් රු.8,099,000 ක මුදල කිසිදු වියදමක් වෙනුවෙන් වැය නොකර සම්පූර්ණයෙන්ම ඉතිරි වී තිබුණි.	මෙය වැඩිකරන ලද ජීවන වියදම් දීමනාව ගෙවීම සඳහා ලද ප්‍රතිපාදන වුවද මැතිවරණ දෙකක් පැවැත්ම නිසා කාර්යය මණ්ඩල අහෝසි වීම හේතුවෙන් උපයෝජනය නොවූ බව දක්වා ඇත.	වියදම් ඇස්තමේන්තු නිවැරදිව සකස් කළ යුතුය.

(ඇ) සමාලෝචිත වර්ෂයේ වැය විෂයයන් 02 ක් සඳහා මු.රෙ. 66 යටතේ මාරු කර තිබුණු එකතුව රු.4,000,000 කින් රු.3,451,196 ක් හෙවත් සියයට 82 සිට 100 දක්වා ඉතිරි වී තිබුණි.	නිරීක්ෂණ පිළිගෙන ඇත.	වියදම් ඇස්තමේන්තු නිවැරදිව සකස් කළ යුතුය.
--	----------------------	---

3.2 බැරකම් හා බැඳීම්වලට එළඹීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2025 ජනවාරි මාසය තුළ ගෙවා තිබුණු සමාලෝචිත වර්ෂයට අදාළ එකතුව රු.200,457 ක් වූ වියදම් බැරකම් පිළිබඳ ප්‍රකාශනය(i) යටතේ දක්වා නොතිබුණි.	2024 වර්ෂයට අදාළ අත්‍යවශ්‍ය වියදම් දැරීමට සිදුවීම නිසා බව දන්වා ඇත.	වර්ෂයට අදාළ සියලුම බැරකම් මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් කළ යුතුය.
(ආ) වැය විෂයය අංක 019-1-1-0-1402 යටතේ තැපැල් හා සන්නිවේදන වියදම් ඉතිරිය රු.111,050 ක් වූ අතර සමාලෝචිත වර්ෂය සඳහා රු.178,531 ක බැරකම් ඇති කරගෙන තිබීම නිසා ඉතිරිය ඉක්මවා රු.67,481 ක බැරකම් වෙනුවෙන් බැඳී තිබුණි.	2024 වර්ෂයට අදාළ අත්‍යවශ්‍ය වියදම් දැරීමට සිදුවීම නිසා බව සඳහන් කර ඇත.	ප්‍රතිපාදන ඉක්මවා බැරකම්වලට එළඹීම නොකළ යුතුය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 වාර්ෂික කාර්යසාධන වාර්තාව

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 අගෝස්තු 28 දිනැති අංක 02/2020 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 12.2 වන ඡේදය අනුව මාර්ගෝපදේශ 14 ප්‍රකාරව වාර්ෂික කාර්යසාධන වාර්තාවේ 4 වන පරිච්ඡේදය මගින් ආයතනයේ කාර්යසාධන දර්ශක, ක්‍රියාකාරී සැලැස්ම මත පදනම්ව ඉදිරිපත් කළ යුතු වුවත් එසේ ක්‍රියාකාරී සැලැස්ම මත පදනම්ව ආයතනයේ කාර්යසාධන දර්ශක ඉදිරිපත් කර නොතිබුණි.	නිරීක්ෂණය පිළිගෙන ඇති අතර ඉදිරි කාර්යසාධන දර්ශක චක්‍රලේඛය ප්‍රකාරව ඉදිරිපත් කරන බව දක්වයි.	චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

5. මානව සම්පත් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ආයතනය විසින් සමාලෝචිත වර්ෂයේ කාර්යමණ්ඩල පුහුණු වෙනුවෙන් රු.699,795 ක් වියදම් කර තිබූ අතර 2020 අගෝස්තු 28 දිනැති අංක 02/2020 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 12.2 වන ඡේදය, මාර්ගෝපදේශ අංක 14 හි ඇමුණුම 01 හි 6.3 ආකෘතිය ප්‍රකාරව මානව සම්පත් සංවර්ධනය යටතේ ආයතනයේ සංවර්ධනය උදෙසා පුහුණු වැඩසටහන දායක වූ ආකාරය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර නොතිබුණි.	පුහුණු වැඩසටහන ආයතනයේ සංවර්ධන සඳහා දායක වූ අතර ඉදිරියේදී එම තොරතුරු ඉදිරිපත් කරන බව දක්වයි.	චක්‍රලේඛය ප්‍රකාරව තොරතුරු ඉදිරිපත් කළ යුතුය.

(ආ) ආයතනය විසින් සකස් කර තිබුණු මානව සම්පත් සංවර්ධන සැලැස්ම 2018 ජනවාරි 24 දිනැතිව නිකුත් කරන ලද අංක 02/2018 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුකූල නොවුණු බව නිරීක්ෂණය විය.

ඉදිරි මානව සම්පත් සංවර්ධන සැලැස්ම 01/2018 අනුව සකස් කිරීමට සටහන් කර ගත් බව දක්වා ඇත.

චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.